



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය
வீடமைப்பு மற்றும் சமூக நலன்புரி அமைச்சு
MINISTRY OF HOUSING AND SOCIAL WELFARE

මගේ අංකය
எனது இல
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය 2018.11.28
திகதி
Date

සමෘද්ධි ප්‍රජාමූල බැංකු වකුලේඛ :- 2018/13

සියළුම සමෘද්ධි ප්‍රජාමූල බැංකු/ බැංකු සමිති කළමනාකරුවන්,

2018 වර්ෂය සඳහා සමෘද්ධි බැංකු කොටස්කරුවන්ට ලාභාංශයක් ප්‍රකාශයට පත් කිරීම.

01. හැඳින්වීම.

බැංකු කළමනාකරණ මණ්ඩල තීරණ අංක 2018/44/07 විධානය අනුව සමෘද්ධි බැංකු සමාජිකයන්ට විශේෂිත ලාභාංශයක් ප්‍රකාශ කරනු ලබයි.

ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා මෙම වකුලේඛනය නිකුත් කරනු ලබන බව දැනුම් දෙමි.

02. ලාභාංශය ප්‍රකාශයට පත් කිරීම.

සමෘද්ධි බැංකු විසින් 2018.01.01 දිනට සම්පූර්ණ කරන ලබන සෑම රු.500/- ක් වූ කොටසක් සඳහා පහත නිර්නයක වලට යටත්ව කොටස්කරුවන්ට 5% ක ලාභාංශයක් ප්‍රකාශයට පත් කළ යුතුයි.

I. 2017.12.31 දිනෙන් අවසන් වර්ෂයට ලාභයක් උපයා තිබීම.

II. 2017.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ කොටස්කරුවන්ට ගෙවිය යුතු ලාභාංශ ගිණුමට විසර්ජනය කළ අරමුදල, 2018.01.01 දිනට සම්පූර්ණ කරන ලද කොටස් සඳහා 5% ක ලාභාංශ මුදලක් ගෙවීමට ප්‍රමාණවත් විය යුතුය.

III. පොදු ලෙජරයේ ශේෂ සමග තැන්පතු, ණය සහ ආයෝජන වලට අදාල ශේෂ පිරික්සුම් තුලනය වී තිබීම.

IV. 2018 වර්ෂය තුළ ලාභාංශයක් ප්‍රකාශයට පත් කර නොමැතිවීම. (වෙනත් වර්ෂවල නොබෙදූ ලාභාංශයක් පදනම් කරගෙන)


03. පසුගිය වර්ෂයක හෝ වර්ෂ කිහිපයක් අනුමත වූ මූල්‍ය ප්‍රකාශන අනුව කොටස්කරුවන්ට ගෙවිය යුතු ලාභාංශ ගිණුමේ ඇති නොබෙදූ අරමුදල් යොදාගෙන 5% කට නොඅඩු ලාභාංශ ප්‍රකාශ කිරීමට හැකියාව ඇත්නම් ඒ අනුව ද කටයුතු කළ හැකිය.

04. ඉහත ඡේද අංක 2 හි සඳහන් සුදුසුකම් සපුරා නොමැති සමාද්ධි බැංකු 5% ක වාර්ෂික පොලියක් සාමාජික කොටස් සඳහා ගෙවීමට කටයුතු කළ යුතුය.

05. අපගේ උපදෙස් අනුව ලාභාංශය ප්‍රකාශයට පත් කරන බැංකු විසින් , පාලක මණ්ඩලය කැඳවා ලාභාංශ ප්‍රකාශයට පත් කරන යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන 2018.12.25 දිනට පෙර අදාළ කාර්යය ඉටුකිරීමට කටයුතු කළ යුතුය.

06. ලාභාංශය ප්‍රකාශයට පත්කිරීම හෝ කොටස් පොලිය ගෙවීමේ දී මෙහෙයුම් උපදෙස් අංක 12 හා ඊට අදාළ එකතූන් හී අනෙකුත් උපදෙස් ඒ පරිද්දෙන්ම වලංගු කර ගත යුතුය.

07. මෙම උපදෙස් වලට අනුකූලව, අනෙකුත් විසර්ජන කරන ලද අරමුදල් භාවිතා කිරීමට මෙමඟින් අවසර නැති බව දන්වමි.


නිමල් කොටච්චලගෙදර,
අධ්‍යක්ෂ ජනරාල්.(වැ.බ.)

- පිපපත් - 01. සියළුම දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් සමාද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - කා.දැ.පි.
- 02. සියළුම දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂවරුන් - කා.දැ.පි.
- 03. සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් - කා.දැ.පි.
- 04. ප්‍රධාන අභ්‍යන්තර විගණක , සමාද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව - අ.ක.ස.